

1 මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

නගර හා කඩවත් සතර ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට නගර හා කඩවත් සතර ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පළාත් පාලන ආයතන සඳහා වූ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලැසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීති, රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (i) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේ දී මා විසින් සිදු කරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

	විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	සභාවේ ආයුර්වේද රෝහල්වල සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට පැවැති ඖෂධ ද්‍රව්‍ය තොග ශේෂය රු.7,709,382ක් මූල්‍ය ප්‍රකාශනවල වත්කම් ලෙස අනාවරණය කර නොතිබුණි.	ඉදිරි කාලයේ මූල්‍ය ප්‍රකාශනවල වත්කම් ලෙස දක්වනු ලබන බව.	තොග ශේෂය මූල්‍ය ප්‍රකාශනවල වත්කම් ලෙස අනාවරණය කිරීමට කටයුතු කළ යුතුය.
(ආ)	සමාලෝචිත වර්ෂයේදී ඉදිකළ ගොඩනැගිල්ල, ලීබඩු සහ සංවර්ධන කාර්යයන් ආදී මූලධන වියදම් සඳහා ගෙවිය යුතු එකතුව රු. 14,317,172ක් මූල්‍ය ප්‍රකාශනවල බැරකම් ලෙස අනාවරණය කර නොතිබුණි.	ඉදිරි කාලයේ මේවා වෙන් වෙන්ව දක්වනු ලබන බව.	ගෙවිය යුතු වටිනාකම මූල්‍ය ප්‍රකාශනවල බැරකම් ලෙස දැක්විය යුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

	නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 182 වගන්තිය	අත්තිකාරම් කපාහැරීම්, විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව සිදුකළ යුතු වුවත්, 1990 - 2013 දක්වා කාලපරිච්ඡේදයේ ලබාදුන් රු. 2,356,250 ක අත්තිකාරම් විෂය භාර	1990 වර්ෂයේ සිට 2013 දක්වා ලැබී තිබූ සියළුම අත්තිකාරම් 2019 වර්ෂයේ සභාව විසින් තීරණය කර එයට අනුකූලව 2019	අත්තිකාරම් කපා හැරීමට විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගැනීමට

අමාත්‍යවරයාගේ අනුමැතිය රහිතව වර්ෂයේ මූල්‍ය ගිණුම්වලින් කටයුතු කළ කපාහැර තිබුණි. ඉවත් කර තිබුණු බව. යුතුය.

- (ආ) ශ්‍රී ලංකා වර්ෂ 02කට වඩා කල් ඉකුත් වූ රු. ප්‍රජාතාන්ත්‍රික 28,387,783ක් වටිනා තැන්පතු 98ක් උපකාර්යාවල පැවැති කල් ප්‍රජාතාන්ත්‍රික අදාළ පුද්ගලයින්ට ආපසු ගෙවීමට ඉකුත් වූ තැන්පතු සමාජවාදී ජනරජයේ අදාළ පුද්ගලයින්ට ආපසු ගෙවීමට සම්බන්ධයෙන් පරීක්ෂා නිරවුල් කිරීමට මුදල් රෙගුලාසි හෝ ආදායම් ගිණුමට මාරුකිරීමට හෝ සභාව විසින් කටයුතු කර නොතිබුණි. කර ක්‍රියාමාර්ග ගන්නා කටයුතු කළ යුතුය. ලෙස උපදෙස් ලබාදී ඇති අතර නිවැරදි කිරීමට කටයුතු කරමින් පවතින බව.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු. 21,581,807ක් වූ අතර, ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම් ඉක්මවූ ආදායම රු. 66,570,633 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව සභාව ඉදිරිපත් කර තිබූ ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

	ආදායම් ප්‍රභවය	2024				2023			
		ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
		රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i)	වරිපනම් හා බදු	34,483,815	56,603,509	22,875,868	33,727,641	35,967,000	52,318,980	23,967,875	28,351,105
(ii)	කුලී	15,995,000	6,981,121	4,327,697	2,653,424	8,007,200	8,550,642	7,289,032	1,261,610
(iii)	බලපත්‍ර ගාස්තු	9,640,710	3,099,195	2,996,445	102,750	8,406,080	8,181,985	8,181,985	-
(iv)	වෙනත් ආදායම්	3,676,400	2,534,934	2,534,934	-	3,542,500	3,346,838	1,260,727	-
(v)	එකතුව	<u>63,795,925</u>	<u>69,218,759</u>	<u>32,734,944</u>	<u>36,483,815</u>	<u>55,922,780</u>	<u>72,398,445</u>	<u>40,699,619</u>	<u>29,612,715</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ සියලුම ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණයන් පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය	
(අ) වරිපනම් හා බදු	සමාලෝචිත වර්ෂය අවසාන දිනට හිඟ වරිපනම් බදු රු. 33,727,641 ක් අයකිරීමට වර්ෂ 01 සිට 08කට අධික කාලයක් සභාව විසින් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	අත්පත්‍රිකා, ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ජනතාව දැනුවත් කරන අතර විශාල හිඟමුදල් පවතින දේපළ සඳහා රතු නිවේදන නිකුත් කරමින් පවතින බව.	හිඟ වරිපනම් බදු කඩිනමින් අයකිරීමට කටයුතු කළ යුතුය.
(ආ) කුලී	2014 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය අවසාන දක්වා වූ ව්‍යාපාරික ස්ථාන, නේවාසිකාගාර හා වෙළෙඳපොළ කඩකුලී හා බදුකුලී එකතුව රු.2,653,424ක් අයකර ගැනීමට සභාව විසින් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	ව්‍යාපාරික ස්ථාන, නේවාසිකාගාර හා වෙළෙඳපොළ කඩකුලී හා බදුකුලී පිළිබඳව උපකාරයාල වෙත ලිපි යවා ඇත. එම නිසා ආදායම් පරීක්ෂක මාර්ගයෙන් අයකර ගැනීමට කටයුතු කෙරෙන බව.	හිඟමුදල් කඩිනමින් අයකිරීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විභරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වෙල්ලෙයිමනල් උපකාර්යාලයට අයත් නේවාසිකාගාර 03 ක වසර 40 කට අධික කාලයක් භාහිර පුද්ගලයින් පදිංචිව සිටින අතර සභාව විසින් ඔවුන්ට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි..	වෙල්ලෙයිමනල් උපකාර්යාලයට අයත් නේවාසිකාගාර නැවත සමාලෝචනයක් සිදුකර වාර්තාව නිකුත් කරන බව.	භාහිර පුද්ගලයන් ඉවත් කිරීමට නීතිමය පියවර ගත යුතුය.
(ආ) මොබිටෙල් ආයතනය සමග ගිවිසුම්ගත වී, 2021 මාර්තු 22 දින සභාවේ වාහන 14කට GPS තාක්ෂණය ස්ථාපිත කිරීමට හා කුලියට දීම වෙනුවෙන් සමාලෝචිත වර්ෂය තුළ රු. 514,940ක් වැය කර තිබුණි. එසේ වුවත්, GPS මගින් වාහනවල හැසිරීම, පරිහරණ වාර්තා සභාව විසින් පවත්වා නොතිබුණි.	අප සභාවේ වාහනවලට සවිකර ඇති GPS System නිසියාකාරව ක්‍රියාත්මක නොවීමෙන් අවලංගු කර සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බව.	වාහන හා එහි භාවිතය පිළිබඳ දැනුවත් වියහැකි පරිදි වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පියවර ගතයුතුය.

3.2 අත්හැර දැමූ ව්‍යාපෘති

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව විසින් කෝන්ක්‍රීට් හි 2023 වර්ෂයේ රු.9,667,116ක් වැයකර ඉදිකළ බල්ලන් නඩත්තු කිරීමේ මධ්‍යස්ථානය මේ වන විට කිසිදු ප්‍රයෝජනයකට නොගෙන හා නඩත්තු නොකර අත්හැර දමා තිබුණි.	පුද්ගලික ආයතනයක් විසින් මාර්තු මාසයේ බල්ලන් සඳහා වද සැත්කම් සිදුකර හැරදමා තිබුණි. එසේම, මෙම ස්ථානය අනාගත අවශ්‍යතා අනුව උපයෝජනය කරන බව.	සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව විසින් නඩත්තු කරනු ලබන වාහන 45කින් වෙනත් අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවල නමින් පවතින වාහන 19ක හිමිකාරිත්වය පවරා ගැනීමට පියවර ගෙන නොතිබුණි.	හිමිකාරිත්වය පවරා ගැනීමට එහි වටිනාකම තක්සේරු කිරීමේ ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව.	වාහන වල අයිතිය පවරා ගැනීමට සුදුසු පියවර ගත යුතුය.

3.4 ව්‍යාපෘති, මෙහෙයුම් හෝ මූලධන කායර්යන්ගේ ප්‍රමාදයන්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ත්‍රිකුණාමලය නගර හා කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සභාවට වෙනත්කළ පරිච්ඡේද 100ක ඉඩම් පුනරුත්ථාපනය සඳහා රු. මිලියන 1ක මූල්‍ය ප්‍රතිපාදන සලසා තිබුණි. ඒ අනුව රු. 772,500ක වියදමින් වැට ඉදිකිරීම් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය 2021 දෙසැම්බර් 02 දින මිලදීගෙන 2025 වර්ෂයේ මැද භාගය වන විටත් වැට ඉදිකිරීමේ කටයුතු ඉටුකර නොතිබුණි.	මෙම අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් වන අලි ප්‍රවේශය අධිකව පවතී. අදාළ ආයතනයට ඉඩම් හිමිකම් පිළිබඳ ලිපිලේඛන සම්පූර්ණ නොකිරීම හේතුවෙන් අලි වැට ඉදිකිරීම් ආයෝජනය සිදුනොකර ප්‍රමාද කර තිබේ. මේ නිසා සභාව විසින් ඉදි කරන වැටවලට හානි සිදුවිය හැකි බැවින් කාල ප්‍රමාදයන් සිදුවේ.	කඩිනමින් සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.

3.5 වෙනත් සංවිධානවලට මුදාහැර තිබූ සම්පත්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 වර්ෂයේ සභාවේ රු. මිලියන 31ක් ස්ථාවර තැන්පතු වල පැවැති නමුත් එම මුදල් හා සභාවේ අනෙකුත් අරමුදල් උපයෝජනය කර සූර්ය බලශක්ති පැනල ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය සභාව විසින් ක්‍රියාත්මක කර සියයට 100ක් ආදායම් ඉපයීමට හැකිව තිබුණි. එසේ සිදුනොකර පුද්ගලික සමාගමක් විසින් සභාවේ	සූර්ය බලශක්ති පැනල (Solar Power System) ව්‍යාපෘතිය සඳහා එවකට ගෞරව ආණ්ඩුකාරවරයා විසින් උපදෙස් ලබාදුන් බව පළාත් පාලන කොමසාරිස් වරයාගේ අංක EP/14/CLG/Rooftop. Solar/2024 දරන 2024 ජූලි 08 දිනැති ලිපිය ප්‍රකාරව	1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත ප්‍රකාරව සුදුසු ක්‍රියාමාර්ග ගතයුතුය.

ගොඩනැගිල්ලේ වහලයේ සූර්ය බලශක්ති පැනල ස්ථාපිත කර සියයට 06 සිට 18ක් දක්වා පරාසයක ආදායම් සභාවට ලැබෙන පරිදි ගිවිසුම් අත්සන් කර තිබුණි. ඒ අනුව ලැබෙන ආදායමින් සියයට 82 සිට සියයට 94ක් දක්වා පුද්ගලික සමාගමට ලබාදීමට මෙලෙස ගිවිසුම්ගත වීම ප්‍රාදේශීය සභා නීතිරීතිවලට පටහැනිව සිදුකර තිබුණි.

අපගේ සභාව විසින් ගිවිසුම් අත්සන් කරන ලද බව.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2022 දෙසැම්බර් 15 දිනැති අංක PT/18/2022 දරන පළාත් භාණ්ඩාගාර වක්‍රලේඛය ප්‍රකාරව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2025 පෙබරවාරි 28 දිනට ප්‍රථම විගණකාධිපතිවරයාට ඉදිරිපත් කළයුතු බව සඳහන් වුවත්, සභාව විසින් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2025 මාර්තු 28 දිනයේදී විගණනයට ඉදිරිපත් කර තිබුණි. එසේම, 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(2) වගන්තිය ප්‍රකාරව වාර්ෂික කාර්යසාධන වාර්තාව මූල්‍ය ප්‍රකාශන සමග ඉදිරිපත් කර නොතිබුණි.	ඉදිරියේදී නියමිත දිනයේ මූල්‍ය ප්‍රකාශන විගණනයට ඉදිරිපත් කරන බව.	මූල්‍ය ප්‍රකාශන නියමිත දිනට හෝ ඊට පෙර විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීමට පියවර ගතයුතුය.

4.2 අභ්‍යන්තර විගණනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2021 දෙසැම්බර් 24 දිනැති අංක DMA/01-2019(i) දරන කළමනාකරණ විගණන වක්‍රලේඛය ප්‍රකාරව, අභ්‍යන්තර විගණකවරයා විසින් අභ්‍යන්තර විගණන වැඩසටහන සකස් කර නොතිබුණි.	2025 වර්ෂයට අදාළ විගණන වැඩසටහන 4වන කාර්තුවේ කළමනාකරණ විගණන කමිටු රැස්වීමේදී, විගණන අධිකාරීගේ උපදෙස් මත සකස් කර තිබූ බව.	අභ්‍යන්තර විගණන වැඩසටහන සකස් කිරීමට පියවර ගතයුතුය.